

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය - 2021

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ 2021 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2021 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, ආයතනයේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2021 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිතීන් යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, ආයතනය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීත්වය ආයතනය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා ආයතනයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

ආයතනයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, ආයතනයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්ඵ්‍යයන්ගෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාත්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද , අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය , ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.

- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ආයතනයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ ආයතනයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ආයතනය ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූල නොවීම

| | | |
|--|------------------------------|----------|
| අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
| ----- | ----- | ----- |

| | | |
|--|--|---|
| <p>(අ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 03 හි 41 වගන්තියට අනුව පශ්චාත් උපාධි අධ්‍යයන අංශයේ හා භාෂා අංශයේ ලැබිය යුතු ශේෂ සඳහා වූ රු. 13,378,660 ක භානිකරණ අගය ප්‍රවර්තන වර්ෂයේ ලාභයට එරෙහිව කපා හරිනු වෙනුවට පූර්ව වර්ෂ ගැලපීමක් ලෙස සමුච්චිත අතිරික්තයට ලියා හැර තිබුණි. මේ නිසා සමාලෝචිත වර්ෂයේ අතිරික්තය ඉහත ප්‍රමාණයෙන් වැඩියෙන් දක්වා තිබුණි.</p> | <p>ඉදිරියේදී ගිණුම්කරණ ඇස්තමේන්තු ප්‍රමිත අංක 03ට අනුව ගිණුම් තැබීමට කටයුතු කරනු ලැබේ.</p> | <p>ගිණුම්කරණ ප්‍රමිත ප්‍රකාරව කටයුතු කළ යුතු වීම.</p> |
|--|--|---|

(ආ) සම්පූර්ණයෙන් ක්ෂය කර තිබුණු නමුත් දැනට භාවිතා කරනු ලබන පිරිවැය රු. 210,069,771 ක් වූ ස්ථාවර වත්කම්වල ඵලදායී ජීවිත කාලය රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත අංක 03 ප්‍රකාරව නැවත තක්සේරු කර මූල්‍ය ප්‍රකාශනවල දැක්වීමට කටයුතු කර නොතිබුණි. මේ වන විට එම කටයුතු සිදුකරමින් පවතී. ගිණුම්කරණ ප්‍රමිත තක්සේරු කටයුතු නිමකළ විගස ස්ථාවර වත්කම් වටිනාකම් යාවත්කාලීන කිරීමට අපේක්ෂා කරනු ලැබේ. ප්‍රකාරව කටයුතු කළ යුතු වීම.

1.5.2 ගිණුම්කරණ අඩුපාඩු

| විගණන නිරීක්ෂණය | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|---|---|---|
| <p>එක් එක් ණයගැති ශේෂය පිළිබඳව විස්තරාත්මක ඇගයීමක් කර වෙන් කළ යුතු අඩමාණ ණය ප්‍රමාණය තීරණය කරනු වෙනුවට ණයගැති ශේෂය තුළ ඇතුළත්ව තිබුණු පශ්චාත් උපාධි අධ්‍යයන අංශයෙන් ලැබිය යුතු රු.19,145,750 ක් වූ ණය ශේෂය වෙනුවෙන් පදනමකින් තොරව එම ශේෂයෙන් සියයට 10 ක් හෙවත් රු. 1,914,576 ක අඩමාණ ණය වෙන් කිරීමක් සිදු කර මූල්‍ය ප්‍රකාශනවල ගලපා තිබුණි.</p> | <p>ඉදිරියේදී සමස්ත ලැබිය යුතු මුදලට අනුව අඩමාණ ණය වෙන් කිරීමට කටයුතු කරනු ලැබේ.</p> | <p>ණයගැති ශේෂ පිළිබඳව විස්තරාත්මක ඇගයීමක් සිදු කර අඩමාණ ණය ප්‍රමාණය තීරණය කළ යුතුය.</p> |

1.6 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්

1.6.1 ලැබිය යුතු මුදල්

| විගණන නිරීක්ෂණය | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|--|--|---|
| <p>වසර 05 ඉක්මවූ රු.7,610,160 ක් අමාත්‍යාංශයෙන් ලැබිය යුතු ශේෂයක් ලෙස මූල්‍ය ප්‍රකාශන වල දක්වා තිබුණද එවැනි ශේෂයක් ගෙවීමට ඇති බවට අමාත්‍යාංශ වාර්තාවලින් සනාථ නොවූණ ද ඒ පිළිබඳ සලකා බලා මූල්‍ය ප්‍රකාශනවල ගැලපීම් කිරීමට කටයුතු කර නොතිබුණි.</p> | <p>රු.7,610,160 ක මුදලින් රු.4,406,773 ක් ලැබිය යුතු හා ගෙවිය යුතු ශේෂයන් ලෙස ගිණුම් ගත වී ඇති අතර එම ශේෂයන් පාලක මණ්ඩලයේ අනුමතිය ලබාගෙන කපාහැරීමට කටයුතු කරන අතර රු. 2,142,100 ක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ලැබිය යුතු මුදලක් වන අතර එම මුදල ආයතනය විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත ගෙවිය යුතු මුදලින් පියවා ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරගෙන යනු ලැබේ.</p> | <p>ලැබිය යුතු ශේෂය නිරවුල් කිරීමට කටයුතු කළ යුතු වීම.</p> |

1.6.2 ගෙවිය යුතු මුදල්

| විගණන නිරීක්ෂණය | කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|--|--|--------------------------------------|
| (අ) ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ පුහුණු වැඩසටහනක් සඳහා ලැබුණු රු.2,094,163ක මුදල පුහුණු වැඩසටහන් පැවැත්වීම හෝ ගෙවා නිදහස් කිරීමකින් තොරව වර්ෂ 05කට වැඩි කාලයක සිට ගෙවිය යුතු ශේෂයක් ලෙස දක්වා තිබුණි. | රු.2,094,163.00 ක මුදල ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ පුහුණු වැඩසටහන් සඳහා මුදල් අමාත්‍යාංශයෙන් ලැබුණු මුදලින් වියදම් අඩු කල පසු ඉතිරිව ඇති මුදලක් ලෙස තහවුරු කරගෙන ඇති අතර එම මුදල හැකි ඉක්මනින් නිරවුල් කිරීමට කටයුතු කරගෙන යනු ලැබේ. | මෙම මුදල ගෙවා නිදහස් කළ යුතු වීම. |
| (ආ) වර්ෂ 01 ක සිට වර්ෂ 05 ක් අතර ගෙවිය ශේෂය රු.53,372,862 ක් විය. මෙම ශේෂය නිරවුල් කිරීමට හෝ ආදායමට ගැනීමට හෝ කටයුතු කර නොතිබුණි. | හැකි ඉක්මනින් නිරවුල් කිරීමට කටයුතු කරගෙන යනු ලැබේ. | ගෙවිය යුතු ශේෂය නිරවුල් කළ යුතු වීම. |

1.7 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

| නීතිරීති, රෙගුලාසි ආදියට යොමුව | අනුකූල නොවීම | කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|---|---|--|--|
| (අ) 1971 අංක 38 දරන මුදල් පනතේ 10(05) වගන්තිය | විසර්ජනයකින් පසු ඉතිරි වන ශුද්ධ ආදායම ඒකාබද්ධ අරමුදලට යැවිය යුතු වුවත් ආයතනය එයට අනුකූලව කටයුතු කර නොතිබුණි. | වාර්ෂිකව භාණ්ඩාගාරය විසින් මෙහෙයුම් හා සංවර්ධන වියදම් සඳහා අවශ්‍ය මුදලින් කොටසක් ලබාදෙන අතර ආයතනයේ ඉපයීම් ද ගණනය කල පසු යම් ඉතිරියක් පවතී නම් එම මුදල ඉදිරි මෙහෙයුම් හා සංවර්ධන කටයුතු සඳහා ආයතනයේ රඳවාගෙන කෙටිකාලීන මූලාශ්‍රයන්හි ආයෝජනය කරනු ලැබේ. | මුදල් පනත අනුව ශුද්ධ ආදායම ඒකාබද්ධ අරමුදලට යැවිය යුතු වීම. |
| (ආ) 1982 අංක 9 දරන ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතන පනතේ 31 වන වගන්තිය | කිසිදු නීතියක් අමාත්‍යවරයා අනුමත කරන තුරු බලාත්මක නොවන නමුත් පශ්චාත් උපාධි අධ්‍යයන අංශයේ අතුරු නීති සංග්‍රහය (By Laws) සඳහා අදාල අනුමැතිය ලබා ගැනීමකින් | පශ්චාත් උපාධි අධ්‍යයන අංශයේ අතුරු නීති සංග්‍රහය (By Laws) වර්තමානයට ගැලපෙන පරිදි සංශෝධනය කර විධිමත් පරිදි අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරනු ලැබේ. | විධිමත් පරිදි අනුමැතිය ලබා ගැනීම සිදු කළ යුතු වීම. |

තොරව පශ්චාත් උපාධි අංශයේ මාර්ගෝපදේශයක් වශයෙන් එය භාවිතා කර තිබුණි.

- | | | | |
|---|---|---|--|
| <p>(ඇ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය : මුදල් රෙගුලාසි 571</p> | <p>වර්ෂ දෙක ඉක්මවූ රඳවාගත් තැන්පතු රු.520,015 ක් ආදායමට ගැනීමට කටයුතු කර නොතිබුණි.</p> | <p>2022.04.30 දිනට රු. 123,505.00 ක මුදලක් නිදහස් කර ඇත. අනෙකුත් මුදල් තැන්පත් කරන ලද තැන්පත්කරුවන් හට දැනුම් දී තවදුරටත් ආපසු ගෙවීම් සඳහා ඉල්ලීම් නොලැබේ නම් 2022 වර්ෂය තුළදී එම වටිනාකම ආදායමට බැර කිරීමට කටයුතු කරනු ලැබේ.</p> | <p>මුදල් රෙගුලාසි ප්‍රකාර කටයුතු කළ යුතු වීම.</p> |
| <p>(ඈ) 1978 දෙසැම්බර් 19 දිනැති අංක 842 දරන භාණ්ඩාගාර වක්‍රලේඛය</p> | <p>2013 වර්ෂයට පෙර මිලදී ගත් පිරිවැය රු. 157,380,495 ක් වූ වත්කම් සඳහා විස්තරාත්මක තොරතුරු ඇතුළත් කර ස්ථාවර වත්කම් ලේඛණය යාවත්කාලීනව පවත්වා නොතිබුණි.</p> | <p>වත්කම් ඉවත් කිරීමේදී අදාළ වත්කම් ගිණුම්වලට බැර කර ඇති ප්‍රමාණයන් සොයාබලා නැවත ගිණුම්වලට ගැලපීමටත්, දැනට පවතින පොත්පත් හා වාර්තා තුළින් නිවැරදි කළ හැකි අගයන් නිවැරදි කිරීමටත් කටයුතු කරනු ලැබේ.</p> | <p>නිවැරදි කිරීම් සිදු කළ යුතු වීම.</p> |
| <p>(ඉ) 2015 ජූනි 17 දිනැති අංක PED 03/2015 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ 2.8 වගන්තිය</p> | <p>වක්‍රලේඛයේ දක්වා ඇති ගෙවීම් වලට අමතර ගෙවීම් සඳහා මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගත යුතු වුවත් එවැනි අනුමැතියකින් තොරව පාලක සහ ලේකම් තනතුරේ රාජකාරි ආවරණය කරන නිලධාරීන්ට එක් රැස්වීම් වාරයක් සඳහා රු.3,000 බැගින් අවස්ථා 08 කදී සහභාගී වීමේ දීමනාවක් හා අධ්‍යයන කටයුතු මණ්ඩලයේ (AAB) සහ ව්‍යාපෘති අධ්‍යයන (PTS) කමිටු සාමාජිකයන් හයදෙනෙකු වෙත අවස්ථා</p> | <p>මෙම කමිටු පිහිටුවීමට අදාළ අධ්‍යයනය කිරීම් දැනට කෙටුම්පත් කරමින් පවතින අතුරු නීති සංග්‍රහය (By Laws) සඳහා අනුමැතිය ලබාගන්නා අවස්ථාවේම ලබාගැනීමට අපේක්ෂා කෙරේ.</p> | <p>වක්‍රලේඛ විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ යුතු වීම.</p> |

12කදී රු.6,000 බැගින් සහභාගී වීමේ දීමනාවක් ලෙස එකතුව රු.440,500 ක් ගෙවා තිබුණි.

(ඊ) 2021 නොවැම්බර් 16 දිනැති අංක PED 01/2021 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ 2.6 වගන්තිය

පාලක මණ්ඩල ලේකම් තනතුර දරන්නා සුදුසුකම් ලත් වරලත් ලේකම්වරයෙකු විය යුතු වුවත් ආයතනයේ පාලක මණ්ඩල ලේකම් ලෙස කටයුතු කරන නිලධාරීන්ගේ විසින් එම සුදුසුකම් සපුරා නොතිබුණි.

නීති නිලධාරී තනතුරක් ස්ථාපිත කර මෙම පාලක සභා ලේකම් ධුරයෙහි කාර්යභාරය එම තනතුරට ඇතුළත් කිරීම සඳහා වරින් වර සාකච්ඡා කලද එය ක්‍රියාත්මක කිරීම මේ දක්වා අවසන් වී නොමැත.

චක්‍රලේඛ ප්‍රකාර සුදුසුකම් ලත් අයෙකු ආයතනයේ පාලක මණ්ඩල ලේකම් තනතුරට පත් කල යුතු වීම.

(උ)බාහිර උපදේශනසේවා සඳහා වන නීති රීති සංග්‍රහය

(i) අංක 07 ඡේදය ප්‍රකාරව සංස්ථා හෝ ව්‍යවස්ථාපිත ආයතන ඇතුළුව රජයේ ආයතනයකට ගාස්තු අයකරන උපදේශන සේවය ක්‍රියාත්මක නොකළ යුතු වුවත් පාලක සභා අනුමැතියක් මත සමාලෝචිත වර්ෂයේදී රාජ්‍ය ආයතන 12කින් රු.222,975 ක් අයකර තිබුණි.

2008 පෙබරවාරි 11 දින රැස්වූ පාලක සභා වාර්තාවේ 1-2008(14) අනුව අධ්‍යක්ෂ ජනරාල්ගේ පූර්ව අනුමැතිය පරිදි රජයේ ආයතන සඳහා දේශන පැවැත්විය හැකි බව අවධාරණය කර ඇත.

බාහිර උපදේශන සේවා සඳහා වන නීති රීති සංග්‍රහයේ විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ යුතු වීම.

(ii) ඇස්තමේන්තු

සැකසීමේ ක්‍රියාවලියේ F කාණ්ඩය අනුව සභාය කාර්ය මණ්ඩල දීමනාව මාණ්ඩලික හා මාණ්ඩලික නොවන නිලධාරීන් සඳහා පිළිවෙලින් සියයට 3ක් හා සියයට 7ක් ලෙස ගෙවිය යුතු වුවත් විභාග පැවැත්වීම වෙනුවෙන් සභා කාර්ය මණ්ඩල දීමනාව මාණ්ඩලික හා මාණ්ඩලික නොවන නිලධාරීන් සඳහා

කාර්ය මණ්ඩල දීමනා ප්‍රතිශත ප්‍රතිශෝධනය කිරීම සඳහා සුදුසු යෝජනාවලියක් සැකසීමට නව කමිටුවක් පත් කර ඇත. එම කමිටුවේ නිර්දේශය පරිදි ඉදිරියේදී මෙම අනුපාතයන් සංශෝධනය කිරීමට අපේක්ෂා කෙරේ.

බාහිර උපදේශන සේවා සඳහා වන නීති රීති සංග්‍රහයේ විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ යුතු වීම.

පිළිවෙලින් සියයට 3.8
ක් හා සියයට 6.2 ක්
ලෙස ගෙවා තිබුණි.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.28,872,819 ක අතිරික්තයක් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ අතිරික්තය රු. 17,301,487 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.11,571,332 ක වර්ධනයක් නිරීක්ෂණය විය. මුළු වියදම රු.11,262,078 කින් වැඩි වුවද, මුළු ආදායම 22,833,410 කින් වැඩි වීම ඉහත වර්ධනය කෙරෙහි ප්‍රධාන වශයෙන්ම හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

| විගණන නිරීක්ෂණය | කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|--|---|---|
| 2013 පෙබරවාරි 07 දිනැති අංක 13/0150/523/005 දරන අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි ආයතනය පිහිටවනු ලැබූ පනත සංශෝධනය කිරීමට අනුමැතිය ලබා දී තිබුණ ද, එම අනුමැතිය ලැබී වර්ෂ 9 ක් ගතවී ඇතත් එය සිදුකර නොතිබුණි. | වර්තමාන අවශ්‍යතාවය අනුව පනතේ සිදුවිය යුතු සංශෝධනයන් මේ වන විට අධ්‍යයනය කරමින් පවතී. | අමාත්‍ය මණ්ඩල තීරණය අනුව පනත සංශෝධනය කළ යුතු වීම. |

3.2 මතභේදයට තුඩුදෙන ගනුදෙනු

| විගණන නිරීක්ෂණය | කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|--|---|--|
| (අ) 2013 අප්‍රේල් 19 දිනැති අංක අමප/13/0237/523/001 දරන අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි ද්විතීයන අධ්‍යයන කාර්ය මණ්ඩලය වෙත සියයට 50ක ද්විතීයන දීමනාවක් ගෙවා තිබුණි. එම දීමනාව ගෙවීම සඳහා 2014 නොවැම්බර් 14 දිනැති පොදු ව්‍යාපාර කාරක සභාවේදී මාසිකව ඉටුකල යුතු අවම දේශන පැය ප්‍රමාණය පැය 45 ක සීමාව වෙත ලභාවිය යුතු බවට තීරණය කර තිබුණි. එහෙත්, 2015 ජූලි සිට | පොදු ව්‍යාපාර කාරක සභාවේ උපදෙස් පරිදි මේ වන විට සභාවේ උපදෙස් අයකරගත යුතු මුදල් අයකරගැනීමට කටයුතු කර ඇත. | පොදු ව්‍යාපාර කාරක සභාවේ උපදෙස් ක්‍රියාත්මක කළ යුතු වීම. |

2021 ජනවාරි 31 දින දක්වා එසේ අවම දේශන පැය ගණන ආවරණය නොකරන ලද දේශකවරයන්ගෙන් අයකර ගත යුතු රු.7,785,350 ක් අයකර නොතිබුණි.

(ආ) පශ්චාත් උපාධි පාඨමාලා සඳහා කාර්ය මණ්ඩල ගෙවීම් සැලසුම් හා භාරදීමේ කමිටුවේ අනුමැතිය පරිදි සිදු කර තිබුණද මෙලෙස සැලසුම් හා භාරදීමේ කමිටුවක් මගින් ගෙවීම් අනුමත කිරීම සම්බන්ධව භාණ්ඩාගාර අනුමැතිය ලද “බාහිර සේවා සඳහා වූ නීති සංග්‍රහයේ (Rules relating to external Services)” ඇතුළත් කර නොතිබුණි.

බාහිර උපදේශනය සඳහා වන රීති සංග්‍රහය වර්තමාන අවශ්‍යතා අනුව යාවත්කාලීන කර අදාළ අනුමැතීන් ලබාගැනීමට කටයුතු කරමින් පවතී.

අවශ්‍ය අනුමැතීන් ලබා ගැනීමට කටයුතු කළ යුතු වීම.

3.3 අරමුදල් උපයෝජනය

විගණන නිරීක්ෂණය

කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම

නිර්දේශය

2021 දෙසැම්බර් 31 දින වන විට භාණ්ඩාගාර ප්‍රාග්ධන ලැබීම් වලින් උපයෝජනය නොකළ රු.36,088,916 ක් ස්ථාවර තැන්පතු වල ආයෝජනය කර තිබුණි

ඉදිරියේදී ආයතනයේ ප්‍රාග්ධන වියදම් සඳහා උපයෝගී කර ගැනීමට අපේක්ෂා කරනු ලැබේ.

මුදල් උපයෝජනය කිරීමට කටයුතු කළ යුතු වීම.